



## සූත්‍ර



මෙම පාඨම අධ්‍යාපනය කිරීමෙන් මබට,

- ▶ සූත්‍රයක වර්ගායිතය හා වර්ගමුලය දුන් විට උක්තය වෙනස් කිරීමට,
- ▶ සූත්‍රයක එක් අඟාතයක් හැර අනෙක් එවායේ අගය දන්නා විට නොදන්නා අඟාතයේ අගය සෙවීමට

හැකියාව ලැබේ.



### ප්‍රත්‍රික්ෂණ අභ්‍යාසය

1.  $P = qt$  සූත්‍රයේ  $t$  උක්ත කරන්න.
2.  $P = q + x$  සූත්‍රයේ  $x$  උක්ත කරන්න.
3.  $v = u + at$  සූත්‍රයේ  $a$  උක්ත කරන්න.
4.  $\frac{1}{f} = \frac{1}{u} + \frac{1}{v}$  සූත්‍රයේ  $\left(\frac{1}{v}\right)$  උක්ත කරන්න.
5.  $\frac{1}{R} = \frac{1}{r_1} + \frac{1}{r_2}$  සූත්‍රයේ  $r_1$  උක්ත කරන්න.
6.  $v = 7, u = 5$  නම්  $t = \frac{v+u}{2}$  හි  $t$  අගය ලබා ගන්න.
7.  $s = ut + \frac{1}{2}at^2$  සූත්‍රයේ  $u = 1, t = 1, a = 0$  හි  $s$  අගය සෞයන්න.
8.  $p^2 = q^2 + r^2$  හි  $r = 2$  හා  $q = 3$  නම්  $p^2$  සෞයන්න.
9.  $C = kt + m$  හි  $C = 12, m = 4, k = 2$  නම්  $t$  සෞයන්න.

### 7.1 වර්ගයන් හා වර්ගමුලයන් ඇතුළත් සූත්‍රවල උක්තය වෙනස් කිරීම

★  $A^2 = x$  ලෙස දී ඇති විට  $A = \pm\sqrt{x}$  ලෙස ලියනු ලැබේ.

★  $A$  සඳහා  $+\sqrt{x}$  හා  $A$  සඳහා  $-\sqrt{x}$  ලැබේ.

#### නිදිසුන 1

වෘත්තයක වර්ගඑලය  $A$  හා එහි අරය  $r$  වේ. එවිට,  $A = \pi r^2$  වේ. මෙහි  $r$  උක්ත කරමු.

$$A = \pi r^2$$

පියවර 1 -  $A = \pi r^2$

$$\frac{A}{\pi} = \frac{\pi r^2}{\pi} \quad (\text{දෙපසම } \pi \text{ වලින් බෙදීමෙන්)$$





පියවර 2 -  $r$  උක්ත කිරීම සඳහා දෙපසේහි ම වර්ගමුලය ගනිමු.

$$r^2 = \frac{A}{\pi}$$

$$\sqrt{r^2} = \pm \sqrt{\frac{A}{\pi}}$$

$$r = \pm \sqrt{\frac{A}{\pi}}$$

$r$  යනු දිගක් බැවින් එය සෑණ අගයක් විය නොහැකි ය. එබැවින්  $r = \sqrt{\frac{A}{\pi}}$  ඕවි.

### සටහන

$p = \sqrt{\frac{l}{m}}$  හි වර්ගමුලය ඉවත් කිරීමට දෙපස වර්ග කළ යුතු වේ.

$$p = \sqrt{\frac{l}{m}}$$

$$p = \frac{\sqrt{l}}{\sqrt{m}}$$

$$p^2 = \frac{(\sqrt{l})^2}{(\sqrt{m})^2}$$

$$p^2 = \frac{l^{\frac{1}{2} \times 2}}{m^{\frac{1}{2} \times 2}}$$

$$p^2 = \frac{l}{m}$$

### නිදුසින 2

$v = \sqrt{u^2 + 2as}$  සමීකරණයේ  $u$  උක්ත කරමු.

$$v = \sqrt{u^2 + 2as}$$

$$v^2 = u^2 + 2as$$

$$v^2 - 2as = u^2$$

$$u^2 = v^2 - 2as$$

$$u = \pm \sqrt{v^2 - 2as}$$

### 7.1 අන්‍යාසය

1.  $4\sqrt{k} = t$  නම්  $k$  උක්ත කරන්න.

2.  $\frac{T^2}{2\pi} = \frac{l}{g}$  හි  $T$  උක්ත කරන්න.

3.  $v^2 = u^2 + 2fs$  හි  $v$  උක්ත කරන්න.





4.  $a^2 = b^2 + c^2$  හි  $b$  උක්ත කරන්න.
5.  $S = up + \frac{1}{2} aT^2$  හි  $T$  උක්ත කරන්න.
6.  $V = \frac{1}{3} \pi r^2 h$  හි  $r$  උක්ත කරන්න.
7.  $A = \pi r (h^2) + x^2$  හි  $h$  උක්ත කරන්න.
8.  $A = \pi (R^2 - r^2)$  හි  $R$  උක්ත කරන්න.
9.  $T = 2\pi \sqrt{\frac{l}{g}}$  හි  $l$  උක්ත කරන්න.
10.  $3 + k^2 = pt$  නම්  $k$  උක්ත කරන්න.

## 7.2 ආදේශ මගින් අගය සෙවීම

### නිදුසුන 1

$v = u + at$  සූත්‍රයේ  $u = 10$ ,  $a = 5$ ,  $t = 1$  නම්  $v$  අගය ලියන්න.

$$\begin{aligned}v &= u + at \\v &= 10 + (5 \times 1) \\v &= 10 + 5 \\v &= 15\end{aligned}$$

### නිදුසුන 2


$v^2 = a^2 (x^2 - p^2)$  සූත්‍රයේ  $a = 1$ ,  $x = 5$ ,  $p = 4$  නම්  $v$  සොයන්න.

$$\begin{aligned}v^2 &= a^2 (x^2 - p^2) \\v^2 &= 1 (5^2 - 4^2) \\v^2 &= 1 (25 - 16) \\v^2 &= 9 \\v &= \pm \sqrt{9} \\v &= \pm 3\end{aligned}$$

### 7.2 අහඝය

1.  $y = mx + c$  හි  $m = 2$ ,  $x = 1$ ,  $c = 3$  නම්  $y$  සොයන්න.
2.  $v = u + ft$  හි  $v = 4$ ,  $u = 1$ ,  $f = 3$  නම්  $t$  සොයන්න.
3.  $l = a + (n - 1)d$  හි  $l = 21$ ,  $a = 3$ ,  $d = 2$  නම්  $n$  සොයන්න.
4.  $v^2 = u^2 + 2as$  සූත්‍රයේ  $u = 4$ ,  $a = \frac{3}{2}$ ,  $s = 3$  නම්  $v$  සොයන්න.





### මිශ්‍ර පාඨමාලා

1. පහත සඳහන් එක් එක් සූත්‍රය ඉදිරියෙන් වරහන් තුළ දක්වා ඇති පදය උක්ත කරන්න.
  - (i)  $V = u + at$  (a)
  - (ii)  $y = mx + c$  (m)
  - (iii)  $V^2 = u^2 + 2as$  (a)
  - (iv)  $x^2 = y^2 + m^2 + n$  (m)
2.  $r = \sqrt{u^2 + 2as}$  හි  $s$  උක්ත කරන්න.
3.  $A = (2a - R)$  හි  $R$  උක්ත කරන්න.
4.  $S = \frac{n}{2} (a + l)$  හි  $n$  උක්ත කරන්න.
5.  $S = \frac{n}{2} \{2a + (n - 1)d\}$  හි  $d$  උක්ත කරන්න.
6. (i)  $F = \frac{9}{5}c + 32$  සූත්‍රයේ  $c$  උක්ත කරන්න.  
(ii)  $F = \frac{9}{5}c + 32$  හි  $c = 5$  විට  $F$  සොයන්න.
7. (i)  $S = \frac{n}{2} (a + l)$  සූත්‍රයේ  $a$  උක්ත කරන්න.  
(ii)  $S = \frac{n}{2} (a + l)$  සූත්‍රයේ  $S = 18$ ,  $n = 3$ ,  $l = -2$  විට  $a$  හි අගය සොයන්න.
8.  $\frac{1}{a} = \frac{1}{u} + \frac{1}{r}$  සූත්‍රයේ  $u$  හි අගය  $a$  හා  $r$  ඇසුරෙන් සොයන්න.
9.  $r = \sqrt{u^2 + 2as}$  සූත්‍රයේ  $u$  හි අගය උක්ත කරන්න.
10.  $V = \pi r^2 h$  හි  $r$  උක්ත කරන්න.
11.  $x = a + \frac{1}{f}$  හි  $f$  උක්ත කරන්න.
12.  $y = f + \frac{1}{a}$  හි  $f$  උක්ත කරන්න.
13.  $x = \frac{2p + 1}{2p - 1}$  නම්  $\frac{x + 2}{x - 1}$  හි අගය  $p$  ඇසුරෙන් සොයන්න.
14.  $z^2 = (x^2 + y^2)$  නම්  $x = 4$ ,  $y = 5$  ලෙස ගෙන  $z^2$  සොයන්න.

